



11 ගේනීය

විද්‍යාව

# 10. විද්‍යුත් උපකරණවල ජවය හා ගක්තිය




01. විද්‍යුත් ගක්තිය අතට අවශ්‍ය තුයෝජනවත් ගක්තිය බවට තත් කර ගන්නා උපක්‍රම **විද්‍යුත් උපකරණ** ලෙස හඳුන්වනු ලබයි.

පහත දැක්වෙන්නේ විද්‍යුත්  
උපකරණ කිහිපයකි. ඒවාගේ  
සිදුවන ගක්ති පරිවර්තනය සඳහන්  
කරන්න.

## විද්‍යා බල්බය



විද්‍යුත්  
ගක්තිය




ආලෝක  
ගක්තිය

## රූපවාහනය ( Television)




විද්‍යුත්  
ගක්තිය




ආලෝක + දිවන  
ගක්තිය

# ගේල්ලම් තාපකය

## (Immersion heater)



විද්‍යුත්  
ගක්තිය




තාප  
ගක්තිය

## විද්‍යුත් තාතකය (Hotplate)



විද්‍යුත්  
ගක්තිය




තාත  
ගක්තිය

## විද්‍යුත් තංකාව ( Electric Fan)



විද්‍යුත්  
ගක්තිය




වාලක  
ගක්තිය

## මෙළු කියන




විද්‍යුත්  
ගක්තිය




වාලක  
ගක්තිය

## ර්යම් පාහනය

(Soldering tool / Electric bouth)



විද්‍යුත්  
ගක්තිය




තාත  
ගක්තිය

# විද්‍යුත් ව්‍යුම්බකය (Electro magnet)



විද්‍යුත්  
ගක්තිය



ව්‍යුම්බක  
ගක්තිය

i. ඉහත උපකරණ ක්‍රියාත්මකවේමේ දී  
සමාන කාලයකදී වැයවන විද්‍යුත් ගක්ති  
ප්‍රමාණය සමාන දී?

**සමානය / සමාන නැත**

a. ඒකක කාලයක දී වැයවන විද්‍යුත් ගක්ති  
ප්‍රමාණය කෙසේ හඳුන්වනු ලබයි ද?

ක්ෂමතාව (Power)  
හෙවත්

වොටියතාව (Wattage)

ල්කක කාලයක දී  
වැයවන විද්‍යුත් ගක්ති  
ප්‍රමාණය/ක්ෂමතාව  
උපකරණයක සඳහන් කර තිබෙනවා  
ඔබ දැක තිබේ ද?

විදුලි උපකරණයක ක්ෂමතාව අපට  
ගණනය කළ හැකි ද?

b. විද්‍යුත් උපකරණයක් හරහා  $V$  විහාව  
 අන්තරයක් යටතේ  $I$  බාරාවක් ගලන විට  
 කිදුවන ගක්ති උත්සර්පන කීක්ෂාවය හෙවත්  
 ක්ෂමතාව  $P$  ගණනය කිරීමට සූදුසු  
 ප්‍රකාශනයක් දැක්වන්න.

**ක්ෂමතාව = විහාව අන්තරය × බාරාව**

$$P = VI$$

## C. ක්ෂමතාව මතිනු ලබන කම්මත ඒකකය කුමක් ද?

- $V =$  විහාර අන්තරය,(Potential difference)  
වෝල්ටිවලින් (V) ද
- $I =$  විද්‍යුත් ධාරාව,(Electric current )  
ඇම්පියර්වලින් (A) ද  
මතිනු ලබන විට
- $P=$  ක්ෂමතාව (Power) හෙවත් වොට්ස්තාව,  
(Wattage) ලැබෙනුයේ වොට් (W) වලිනි.

විදුලී උපකරණ කිහිපයක හා විනයේ  
දී ක්ෂමතාව ගණනය කරමු.

ii. විදුලි බල්බයක් 230 V විනව අන්තරය යටතේ  
සම්බන්ධ කළ විට බල්බය තුළින් 0.1 A ක බාරාවක්  
ගලා යයි නම් බල්බයේ ක්ෂමතාව කොහමනු දු?

$$V = 230 \text{ V}, \quad I = 0.1 \text{ A}, \quad P = ?$$

$$P = VI$$

$$P = 230 \text{ V} \times 0.1 \text{ A}$$

$$P = 23 \text{ W}$$

iii. 230 V විහාර අන්තරය යටතේ 100 W බල්බයක්  
කම්බන්ධ කළ විට ඒ තුළින් ගලන බාරාව  
කොහමනා දු?

$$V = 230 \text{ V}, \quad P = 100 \text{ W}, \quad I = ?$$

$$P = VI$$

$$100 \text{ W} = 230 \text{ V} \times I$$

$$I = \frac{10}{23} \text{ A}$$

$$I = 0.43478 \text{ A}$$

02. ටොටී එකක විදුලි උපකරණයක් ක්‍රියාත්මකවීමේදී තත්ත්වරයකට පූර්ව එකක් වැයවේ. එනිසා කිසියම් උපකරණයක් කිසියම් කාලයක් තුළදී වැයවන විද්‍යුත් ගක්ති ප්‍රමාණය ගණනය කළ හැකිය.

i. ක්ෂේමතාව  $P$  වන විදුලි උපකරණයක්  $t$  කාලයක් තුළ ක්‍රියාත්මකවීමේ දී වැයවන විද්‍යාත් ගක්ති ප්‍රමාණය  $E$  ගණනය කිරීමට ප්‍රකාශනයක් ගොඩනැගිය හැකි ය.

- ඒකක කාලයක දී වැය වන විද්‍යාත් ගක්තිය  $P$  නම්
- $t$  කාලයක දී වැය වන මුළු විද්‍යාත් ගක්ති ප්‍රමාණය  $P \times t$  වේ.

$$E = Pt$$

- $P$  වොට්ටුවලින් (W) දී
- $t$  තත්තරවලින් (s) දී මතින විට
- විද්‍යාත් ගක්තිය  $E$  ලැබෙනුයේ ප්‍රලේ (J) වලිනි

ii.  $E = Pt$  නිසා ඉහත ප්‍රකාශනයේ  $P$  වෙනුවට  $VI$  ආදේශ කර  $E$  ගණනය කිරීමට තවත් ප්‍රකාශනයක් ගොඩනගන්න.

$$E = Pt$$

$$\text{නමුත් } P = VI$$

$$E = VI t$$

දැන් අපට ගැටලු විකල්ඩීම් කළහා යොදා ගත හැකි ප්‍රකාශන තුනක් ඇත.

$$P = VI \quad \text{---} \quad 1$$

$$E = Pt \quad \text{---} \quad 2$$

$$E = VIt \quad \text{---} \quad 3$$

මෙම ප්‍රකාශන යොදා ගත්තින් ගැටලු කිහිපයක් විකල්ඩු.

iii. 100 W බල්බයක් තැයක කාලයක් දැල්ව විට  
වැයවන විද්‍යුත් ගක්තිය කොහමනා දී?

$$P = 100 \text{ W}, \quad t = 1 \times 60 \times 60 \text{ s} , \quad E = ?$$

$$E = Pt$$

$$E = 100 \text{ W} \times 60 \times 60 \text{ s}$$

$$E = 360\,000 \text{ J} = 360 \text{ kJ}$$

iv. 60 W බල්බයක් තැය දෙකක කාලයක් දැල්වී විට  
වැයවන විද්‍යුත් ගක්තිය ගණනය කරන්න.

$$P = 60 \text{ W}, \quad t = 2 \times 60 \times 60 \text{ s} , \quad E = ?$$

$$E = Pt$$

$$E = 60 \text{ W} \times 2 \times 60 \times 60 \text{ s}$$

$$E = 432 \text{ 000 J} = 432 \text{ kJ}$$

v. 3 A ක බාරාවක් ගලායන විදුලි ක්ත්‍රික්කයක් 230 V විදුලි කැපයුමකට කම්බන්ධ කර මිනිත්තු පහක කාලයක් රෙඛී මදින ලද්දේ නම් වැයවන විද්‍යුත් ගක්තිය කොහමත් දී?

$$V = 230 \text{ V}, I = 3 \text{ A}, \quad t = 5 \times 60 \text{ s} , \quad E = ?$$

$$E = VIt$$

$$E = 230 \text{ V} \times 3 \text{ A} \times 5 \times 60 \text{ s}$$

$$E = 207\,000 \text{ J} = 207 \text{ kJ}$$

$$P = VI$$

$$E = Pt$$


$$E = VIt$$

දැන් ඔබට මෙම ප්‍රකාශන තුන හාවිත කරමින්  
ගැටළු විසඳිය හැකි නේද?


විදුලි උපකරණ හා විනයේ දී අත  
විදුලිය වැයවීම අවම කර ගන්නේ  
කෙසේ ද?

### 03. රැකගෝ දැක්වෙන්නේ සමාන ආලෝක තුමාණයක් ලබා ගත හැකි විදුලි පහන් හතරකි.

සුත්‍රිකා පහන



ප්‍රතිදින පහන



CFL විදුලි පහන



LED විදුලි පහන




60 W

22 W

13 W


7 W

සුන්තිකා පහන



60 W

ප්‍රතිදිගැන පහන



22 W

CFL විදුලි පහන



13 W

LED විදුලි පහන



7 W

- i. කමාන කාලයක් දැල්වීමේ දී අඩුම විදුලියක් වැයවෙන්නේ, කුමන පහන කදානා ද?


**LED විදුලි පහන කදානා**

ඡ්‍රැන්ඩ්‍රාංස් පහන



60 W

ජ්‍යෙෂ්ඨ පහන



22 W

CFL විද්‍යාලි පහන



13 W

LED විද්‍යාලි පහන



7 W

- ii. සමාන කාලයක් දැල්වීමේදී වැඩිම විද්‍යාලියක්  
වැයවෙන්නේ, කුමන පහන සඳහා ද?

**ඡ්‍රැන්ඩ්‍රාංස් විද්‍යාලි පහන සඳහා**

iii. ඔබ ඉහත කළුහන් කළ තහන්, කමාන කාලයක් දැල්වීමේ දී වැයවන විදුලි ප්‍රමාණය පිළිබඳව තීරණය කිරීමට හේතුව කුමක් ද?

- වැයවන විදුලි ප්‍රමාණය යනු එහි වොට් අගය හෙවත් ක්ෂමතාව ඇ.
- අඩුම විදුලි ප්‍රමාණයක් වැයවෙන්නේ,  
වොට් අගය/ක්ෂමතාව අඩු ම තහනට ය.
- වැඩිම විදුලි ප්‍රමාණයක් වැයවෙන්නේ,  
වොට් අගය/ක්ෂමතාව වැඩි ම තහනටය.

ලීංසේ නම්  
විදුලි උපකරණ හා විනයේ දී  
අඟ විදුලිය ඉතිරි කර ගැනීමට  
ක්ෂමතාව ගැන  
කැලකිලිමත් විය යුතු ය.

නිවසේ අවශ්‍යතාවයට ගැලුපෙන ක්ෂමතාව  
සහිත උපකරණ තෝරා ගැනීමෙන් විදුලි  
බලය අරභිරිමැක්මෙන් හාවිත කිරීම කළ  
හැකිය.  
වැය ජාතික වගකීමකි.

iv. නිවසේ විදුලි බලය අර්ථිරිමැස්මෙන් හාවිත කිරීම කදාහා අනුගමනය කළ හැකි ක්‍රියා මාර්ග මොනවා දු?

- සුත්‍රිකා පහන් වෙනුවට LED පහන් යොදා ගැනීම
- අනවශේෂ අවස්ථාවල විදුලි පහන්, විදුලි තංකා ආදිය නිවා තැබීම.
- ශීතකරණය විවෘත කරන වාර ගණන අවම කිරීම.
- ජලය පොම්බ කරන විට ජල වැංකිය උතුරා යාමට පෙර විදුලිය විසඟන්ධී කිරීම

- ක්ලිංසයට ගැලෙනෙන ක්ෂමතාව සහිත විදුලි පහන් තෝරා ගැනීම.
- කිලිං තංකා වෙනුවට මේක තංකා හාවිතය
- LED තිරය සහිත රුපවාහිනී සහ පරිගණක හාවිතය
- මැදිමට ඇති රෙදු කියල්ල එකවර මැදු ගැනීම.

## ඔව් , දැන් මට ප්‍රභ්‍රවන් ! Yes, I Can !

- විද්‍යුත් උපකරණ ක්‍රියාත්මකවීමේදී සිදුවන යක්ති පරිච්ඡාන සැඳුහන් කිරීමට
- විද්‍යුත් උපකරණයක ක්ෂේත්‍රවාච ඇත්තේ දැක්වීමට
- විද්‍යුත් ක්ෂේත්‍රවාච ආග්‍රිත සබඳ ගැටළු විසඳීමට
- විද්‍යුත් උපකරණ ක්‍රියාත්මකවීමේදී වැයවන විද්‍යුත් යක්ති ප්‍රවාණය ගණනය කිරීමට
- විද්‍යුත් උපකරණවල ක්ෂේත්‍රවාච අනුව එව්‍ය විද්‍යුත් උපකරණ සැසැස්දීමට

# විද්‍යුත් උපකරණවල ජවය හා ගක්තිය - 01

ගුරුගෙදර වැඩසටහනින් විඩියෝ ලෙස බැලීමට



Guru Gedara | O/L Science Sinhala  
Medium (Part 2) 2020-06-07 | Educati...

3.2K views · 1 year ago



O/L – Grade 11 – Science (විද්‍යාව) –  
විද්‍යුත් උපකරණවල ජවය හා ගක්තිය ...

5.6K views · 1 year ago #ChannelNIE



<https://youtu.be/z059geDrlHE>

කබඳුය (Link එක) හාවිත කරන්න.

# විද්‍යුත් උපකරණවල ජවය හා ගක්තිය - 01

YES I CAN !